

**කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව**  
**නීති පීඨය**  
**නීති උපාධි පරීක්ෂණය, සිව්වන වසර, 2020/2021**  
**(මාර්ගගත ක්‍රමය)**

**පරිසර නීතිය**  
**(පැය තුනයි)**

**මුළු ප්‍රශ්න සංඛ්‍යාව: 06**

**ඕනෑම ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න.**  
**(නොපැහැදිලි අත් අකුරු වලට ලකුණු අඩු කරනු ලැබේ)**

1)

a) “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන විරස්ථායි සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා කිසිවක් ප්‍රකාශිතව සම්පාදනය නොකරයි. කෙසේ වුවත් අධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන රටේ විරස්ථායි සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගත වන ආකාරයෙන් අර්ථ නිරූපණය කර ඇත.”

ඔබේ පිළිතුර සනාථ කිරීම සඳහා තීරණය වූ නඩු තීන්දු උපුටා දක්වමින් ඉහත ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන්න.

b) “ව්‍යවස්ථාදායකය විසින් රටේ පරිසරය ආරක්ෂා කිරීමට බොහෝ ව්‍යවස්ථාවන් පනවා ඇත. මෙකී ව්‍යවස්ථාවන් විරස්ථායි සංවර්ධනය ජරාවර්ධනය කිරීම උදෙසා කිසිදු ප්‍රකාශිත ප්‍රතිපාදනයක් නොසපයයි. කෙසේ වුවත් ව්‍යංගාර්ථයෙන් ගත් කල්හි බොහෝ ව්‍යවස්ථාවන් විරස්ථායි සංවර්ධනය ප්‍රවර්ධනය කරයි.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර, පරිසරය ආරක්ෂා කිරීම උදෙසා පනවා ඇති ඕනෑම ව්‍යවස්ථාවන් දෙකක ප්‍රතිපාදන උපුටා දක්වමින් ඉහත ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන්න.

2)

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ වඩාත් ම විනාශකාරී සාගර දූෂණය ලෙස සනිටුහන් වන්නේ 2021 දී සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමේ බේදවාවකයයි. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට ඔබ්බෙන් නවතා තිබූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බඩු බහළුම් නෞකාවේ හටගත් ගින්නකින් සිදුවූ හානිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී බහුවිධ දේශීය ව්‍යවස්ථාවන්, අන්තර්ජාතික සම්මුතීන් මෙන්ම රෙගුලාසි අදාළ වේ. “අනාගත පරම්පරාවන් උදෙසා සාගරය ආරක්ෂා කිරීම” පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණයේදී “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා ඇති වූ බහුවිධ මානසන්ගෙන් යුත් කාරණාවන් සම්බන්ධයෙන් ගනු දෙනු කිරීමට පවතින අන්තර්ජාතික සහ ශ්‍රී

ලාංකීය නීති රාමුව සම්බන්ධයෙන් විවේචනාත්මක විග්‍රහයක්” යන මෑයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන රාජ්‍ය නීති විශාරදයා ලෙස දේශනයක් කිරීම සඳහා ඔබට ආරාධනා ලැබී ඇත. මෙම සමුළුවේදී ඔබ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කථාව ලියා දක්වන්න.

3) “Should trees have standing?” යන නේමාව යටතේ 1972 දී Christopher Stone විසින් *California Review* සඟරාව සඳහා රචිත ලිපියක් මගින් “ස්වභාව ධර්මයේ නෛතික අයිතීන්” නැමැති ඉතා සිත්ගන්නා සුළු නෛතික සංකල්පය ඉදිරිපත් කළේය.

a) ශ්‍රී ලංකාවේ පාරිසරික නඩුකර වලදී පරිසර ආරක්ෂණය උදෙසා අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශය යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති නීතියේ වර්ධනයන් පිළිබඳව අධිකරණ විමර්ශනය ඇසුරෙන් විවේචනාත්මකව තක්සේරු කරන්න.

b) පාරිසරික යුක්ති කේන්ද්‍රය (සීමාසහිත) සමාගම එදිරිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ භාරකාර ජෙනරාල් සහ තවත් අය (විල්පත්තු වන සංභාරය පිළිබඳ) අභියාචනාධිකරණ නඩු තීන්දුවේ දී ස්වභාව ධර්මයේ අයිතිය පිළිබඳ සංකල්පය ඔබ සම්බන්ධ කරගනු ලබන්නේ කෙසේද?

4) පාරිසරික තක්සේරු වාර්තාව මනා ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් දිගු කාලීන පාරිසරික විරස්ථායීතාව ඉතා සාර්ථක ලෙස ජයග්‍රහණය කළ හැක. විරස්ථායී සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා එය සුක්ෂ්ම ක්‍රමෝපායක් ලෙස හඳුනාගෙන ඇත. ජාතික පාරිසරික (ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණ) රෙගුලාසියෙහි එය ඉතා මැනවින් පිළිබිඹු විය. එම ගැසට් නිවේදනය ප්‍රකාරව “ සංක්‍රමණික පියවරයන් වශයෙන් නිශ්චිත පාරිසරික අධීක්ෂණ රාජකාරි නිශ්චිතව දක්වා ඇති අතර ඒවා ව්‍යාපෘති යෝජකයා විසින් සිදු කළ යුතුය. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන වලට අනුකූලව නිශ්චිත සංක්‍රමණික පියවරයන් ක්‍රියාත්මක කිරීම හා අනුකූල වීම සම්බන්ධ රාජකාරි ඉටු කළ යුතු අතර සෙවීම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කළ යුත්තේ අදාළ සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලින් සමන්විත අධීක්ෂණ මණ්ඩල කණ්ඩායමක් විසිනි.”

a) ඉහත ප්‍රකාශය සඳහා ඔබ එකඟ වන්නේ ද? ශ්‍රී ලංකාව තුළ පාරිසරික තක්සේරු වාර්තාව යොදාගැනීමේ රාමුව විමර්ශනය කරමින් ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

b) ජාතික පාරිසරික පනත හැරෙන්නට ශ්‍රී ලංකාවේ ව්‍යාවස්ථාපිත රාමුව තුළ ඒ හා සමාන වූ වෙනත් මෙවලම් ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබඳ නීතියේ කාර්යක්ෂමතාවය තක්සේරු කරන්න.

5) කොරෝනාපුරය යනු ඉන්දීය සාගරයේ පිහිටි දිවයිනකි. කොරෝනාපුරයෙහි කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ක්‍රමිකව වර්ධනය විය. රෝගය වැළඳුණු දහදහස් පමණ වූ පුද්ගලයන්ට ප්‍රමාණවත් වන නිරෝධායන කඳවුරු මෙන්ම එහි සේවය කරන වෛද්‍යවරුන්ට හා හෙදියන්ට අවශ්‍යවන නිල නිවාස පිහිටුවීම සඳහා රජය විසින් උතුරු පළාතේ පිහිටි කුරුලු වත්ත නම් දිවයින තෝරාගෙන ඇත. කුරුලු වත්ත දිවයින යනු, වඳ වී යන බොහෝ සත්ව විශේෂයන්ට සහ සංචාරක පක්ෂීන්ට වාසස්ථානයකි. කුරුලු වත්තේ උතුරු මායිම ඉන්දීය සාගරයට මුහුණලා පිහිටා ඇත. කැලෑ ආඥා පනත යටතේ වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම දූපතේ පිහිටි භූමි ප්‍රදේශයක් රජය විසින් හෙළි පෙහෙළි කර නිරෝධායන කඳවුරු තුනක් ගොඩනැංවීය. මෙම වනයේ පිහිටි අක්කර කිහිපයක භූමියක් මේ සඳහා හෙළි කරනු ලැබීය රජය විසින් වෛද්‍යවරුන් හා හෙදියන් සඳහා නිල නිවාස ගොඩනගන ලද්දේ කැලෑවට යාබදව පිහිටි ලෝක ප්‍රසිද්ධ තෙත් භූමියක් ගොඩ කරමිනි. මෙම තෙත් භූමිය ශාක හා සත්ත්ව ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිත භූමියකට අයත් වේ. තෙත් භූමියෙහි නිල නිවාස සෑදීමට එහි කොටසක් ගොඩ කිරීම පිණිස අවශ්‍ය වූ වැලි, වෙරළ කලාපයට අයත් වැලි නිධි කැණීම් කර ලබා ගන්නා ලදී. රජය විසින් මෙම තෙත් භූමිය හරහා නිල නිවාස හා නිරෝධායන කඳවුරු වෙත යාමට මාර්ගයක් ගොඩ නගන ලදී. මුඛ ආවරණ, පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක උපකරණ, හිස් බෝතල්, විෂබීජ නාශක ද්‍රව්‍ය සහ ඉතිරි වන ආහාරපාන තෙත් භූමියට බැහැර කරන බවට චෝදනා එල්ල වේ. මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීමේදී සිරවීම නිසා බොහෝ සතුන්, උරගයින් හා පක්ෂීන් මියගොස් ඇත.

නිරෝධායන කඳවුරු හා නිල නිවාස සඳහා විදුලිබලය සම්පාදනය කරන ලද්දේ ආවරණය නොකරන ලද විදුලි රැහැන් භාවිතා කරමිනි. දේශීය මාධ්‍ය වාර්තා කරන ලද පරිදි විදුලි සැර වැදීම නිසා සංචාරක පක්ෂීන් මියගොස් ඇත. නිරෝධායන කඳවුරු සහ නිල නිවාස සෑදීම සඳහා තෝරා ගත් භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසරවේදීන් දැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ගැටලු සහ පාරිසරික සංවේදීතාව පිළිබඳ ගැටළු වලින් තොරව නිරෝධායන කඳවුරු සහ නිල නිවාස සෑදීමට සුදුසු බොහෝ භූමි ප්‍රදේශයන් පිහිටා ඇති බවයි. නිරෝධායන කඳවුරු සහ නිල නිවාස සෑදීම සඳහා මෙම දිවයින තෝරා ගැනීම හුදු දේශපාලන තීරණයක් බව ඔවුහු තව දුරටත් පෙන්වා දෙති. කුරුලු වත්ත දිවයිනේ සිදු වන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් තමා දැනුවත් වී නොමැති බව බලධාරීහු පෙන්වා දෙති.

කොරෝනාපුරයෙහි නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට සමාන බව උපකල්පනය කරන්න.

ඉහත සිද්ධිදාමයේ දී උල්ලංඝනය වන අන්තර්ජාතික සම්මුතී ප්‍රතිපාදන සහ දේශීය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන වන්නේ මොනවාද යන්න ඇසුරින් වාර්තාවක් සම්පාදනය කරන ලෙස ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් ඔබෙන් ඉල්ලා සිටී. එම වාර්තාව සම්පාදනය කරන්න.

- 6) ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්‍ෂා කරන ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන විශේෂඥ කමිටුවක සාමාජිකයෙකු ලෙස ඔබව පත් කර ඇතැයි උපකල්පනය කරන්න. ව්‍යවස්ථාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමුඛතා පදනම මත සංශෝධන අවශ්‍ය වන ඕනෑම ව්‍යවස්ථාවන් තුනක් හඳුනාගෙන, එම ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස කමිටුවේ සභාපතිවරයා ඔබෙන් ඉල්ලා සිටී. ඔබගේ විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්න.